

ශ්‍රී ලංකා ජනරජය
REPUBLIC OF SRI LANKA

“ඩ” ආකෘති පත්‍රය
Form “B”

68 වැනි රෙගුලාසිය/Regulation 68

පැමිණීමේ විසා ඉල්ලුම්පත්‍රය
APPLICATION FOR A VISIT VISA

වෙත බලපත්‍රය අංකය } අවලැඳ වන දිනය }
Passport No. Date of Expiry

කිහිප කළ දිනය } නිකුත් කළ දිනය }
Date of Issue Place of Issue

කුණු ගමන් බලපත්‍ර ලබා කිහිපි තම එකායෙහි විස්තර }
Details of previous Passports held, if any

1. සම්පූර්ණ නම } (පෙළපත් තම මූලින, පැහැදිලි අකුණත් / Surname first in block letters)

පියාගේ නම }
Name of Father

2. ජාතිකය }
Nationality

දේශීයභාවය ලබා තිබේ තම්, දේශීයභාවය ලබාගත් දත්, උරානය හා කුණු ජාතිකය }
If nationalized, date and place of nationalization and former nationality

3. (a) උපන් දිනය }
(a) Date of Birth

(ආ) උපන් උරානය }
(b) Place of Birth

4. අවධානක ද, ටිවාහක ද, වැනිදේ ද, දින්කඟාද ද යන වග
Civil Status (Single, Married, Widower, Widow or Divorcee)

5. තිවාහක තම්, බිරිදියේ / තිවාහයේ වාසයභාවය හා සම්පූර්ණ පිටිනය }
If married, where spouse is resident and full Postal Address

6. ඉල්ලුම්කරුගේ උය } අඩ්..... අඩ්..... / අය්.ම්.....
Applicant's height feet inches / C.M.

7. හඳුනාගැනීමේ පළකුණු හෝ විශේෂ අක්ෂා

Any Identification Marks or Peculiarities

8. ඉල්ලුම්කරුගේ පිටිනය }
Applicant's address

(ආ) වෘත්තිය }
(a) Profession

(ආ) ශ්‍රී ලංකාවේ තැවති පිටියිදී }
(b) During staying in Sri Lanka

9. වෘත්තිය හෝ රුක්ෂාව }
Profession or Occupation

10. යොවා යෙරුකළ පිටි තම්, පිළුවෙන තම සහ පිටිනය }
Name and Address of employee, if any

11. ව්‍යාපාරයක යෙදී පිටි තම්, ව්‍යාපාරය පිළිවී උරානය }
If in business where business is

(අ.ඩ. බලෙන්ත්)

12. කුලීන් හි ලංකාවට පැමිණ කියේද? එසේ නම්, සියවර පදිංචිව සිටි තැන හා රට තැර සිය දිනය }
Whether previously in Sri Lanka ? If so, last place of residence and date of leaving }

සියවර ලබාගත තිබූ විසා පත්‍රය හෝ වාස බලපත්‍රයේ විස්තර -
Particulars of Visa or Residence Permit last obtained -

(අ) එසාවන් නම්, තිබූ හි දිනය, වලංගු කාලයීමෙන් අවහන් කරන්න }
(a) If Visa, give date of issue and period of validity }

(ඇ) වාස බලපත්‍රය නම්, තිබූ හි දිනය, වලංගු කාලයීමෙන්, බලපත්‍ර අකාය හා
තිබූ හි මට්ටම ජොජුව අවහන් කරන්න }
(b) If Residence Permit, give date of issue, period of validity, permit No. and purpose of issue }

13. ශ්‍රී ලංකාවට පැමිණීමට අවහර දීම හෝ ශ්‍රී ලංකාවේ රුදී සිටීම දිරින සේ, මේ කුලීන් ප්‍රතික්ෂේප කර කියේද? එසේ නම් කුවුරුන් තියින
කවර අවස්ථාවකිද? තැනහැන් දැන හෝ මේ පෙර හෝ පිටරක ශ්‍රී ලංකා විසා කාර්යාලයින් විසා ඉල්ලුම් කර කියේද? එසේ නම්,
මම ඉල්ලුම්පත්‍රය පිළිබඳව දැනට පවතින හැස්කිටය හා ඒ පිළිබඳ සියලුම විධ්‍යාත්මක දක්වන්න : Whether permission to visit Sri Lanka or to extend
stay in Sri Lanka has been refused previously and, if so, by whom and when or whether application has been made now or previously to
any Sri Lanka visa office abroad ? If so, full particulars and position of such application :

14. දැන පැමිණීමට අදහස් කරන්නේ කුම්ක් සඳහා ද? }
Object of present visit ?

15. ශ්‍රී ලංකාවට පැමිණෙන මාරුගය හා ආකාරය }
Route and mode of travel to Sri Lanka

16. පැමිණීමේ වියාව අවශ්‍ය කාලයීමාව }
Period for which visit visa is required

17. (අ) ඉල්ලුම්කරු පිළිබඳ කොරුජු ඇපරිය හැකි මුත්, අවශ්‍ය මුව්‍යෙන් මුළු තබන්නු සිටීම හා පෙරලා පියරට යැවීම සඳහා ඇපරිය හැකි
මුත්, ශ්‍රී ලංකා කෘෂිකාලයේ තම හා උග්‍රහය :

(a) Name and address of a person in Sri Lanka who can furnish information regarding applicant and security for maintenance and
repatriation of the applicant, if so required :

(ඇ) ඉල්ලුම්කරු පිළිබඳ කොරුජු ඇපරිය හැකි, ඉල්ලුම්කරුවේ රැවකි වග සිව්පුත් පුද්ගලයකුගේ තම හා උග්‍රහය :

(b) Name and address of a responsible person in applicant's own country who can furnish information regarding applicant :

18. ශ්‍රී ලංකාවට පැමිණෙන විට ඉල්ලුම්කරු තමා පමණ ගෙන එන හෝ ඉල්ලුම්කරුව ලබාගත හැකි විට මුදල කොපමෙන්ද?
How much money will the applicant have with him or have available for himself on arrival in Sri Lanka ?

19. ඔබ ඉල්ලුම පිළිගැනීමට වෙනත් යොදා
Any other reason to urge in support of application }

ඉහත පදනම් ප්‍රකාශනයේ මෙය දැනුමේ හා එක්වායයේ ප්‍රකාර සකස නිවත්, ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු වැළැඳුව සහිතව හෝ රැකිව සියිල
රැක්ෂාවක තොයෙදෙන බවත්, ශ්‍රී ලංකාවේ රුදීමට මට බලය දෙන ලද කාලයීමාව ඉක්මීමට පෙර ශ්‍රී ලංකාවන් පිටවී යන බවත් මෙයින් ප්‍රකාශ
කරමි. ශ්‍රී ලංකාවේ සියිලවදී මෙය එළිනායේ සියලුම වෙනත් අය විව්‍යාන හා විව්‍යාන පාලකට දැන්වීමට ද මෙ
පොරුණු වේ.

I hereby declare that to the best of my knowledge and belief the foregoing statements are true, that I shall not engage myself in any
employment, paid or unpaid, on arrival in Sri Lanka and that I shall leave Sri Lanka before the date of expiry of the period of my authorised
stay in the Island. I also undertake to notify the Controller of Immigration and Emigration, Colombo, immediately any change of my address,
while in Sri Lanka occurs.

අස්ථාන
Signature }

දිනය }
Date }

යා ආ - (1) පැමිණීමේ වියාවේ පදනම ඉල්ලුම්පත් රුදී මටන අවශ්‍ය සිටීමට පදනම් සාක්ෂිවත් හි ඉදිරිපත් හි පුද්ගලය.
(2) පැමිණීමේ වියා පත්‍රයයේ පදනම යා අය පැවතන්නේ අභ්‍යන්තර සිටීම්පුත් පදනම් සාක්ෂිවත්. රුර දැන මෙන් බලපත්‍ර තොයෙන් රාජ්‍යාධාර ඔහුන් මිලො
දරන්නේ යා අය සිටීම්පුත් වියා තිබූ හි දිනය.

(3) ප්‍රකාශනයේ සාක්ෂිවත් පදනම් සිටීමට ඉල්ලුම්කරුවන්ට සිදුවීය හැකිය.

Note (1) An application for a visa must be made at least one month before the date of intended travel.
(2) Fee for a visit visa is charged on a reciprocal basis. Holders of diplomatic or official passports will be granted or issued visas free of charge
(3) An applicant must submit two copies of his photograph 4.5 x 3.5 c.m. for issue of visa.